



ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය



2019 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම.

මෙහි පහත දැක්වෙන උපලේඛනයේ සඳහන් භාණ්ඩ හා සේවාවන් සැපයීම සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට 2018/12/04 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

සැපයුම්

- ❖ කාර්යාලීය ලිපි ද්‍රව්‍ය (ටෝනර් ද ඇතුළුව)
- ❖ මුද්‍රණ කටයුතු (ඩිජිටල් මුද්‍රණ කටයුතු ද ඇතුළත් විය යුතුයි.)
- ❖ කාර්යාලීය උපකරණ (පුටු, මේස, අල්මාරි)
- ❖ ඡායා පිටපත් යන්ත්‍ර, ප්‍රොජෙක්ටර්, මුද්‍රණ යන්ත්‍ර, පරිගණක යන්ත්‍ර, සන්නිවේදන උපකරණ
- ❖ වායු සමීකරණ යන්ත්‍ර සැපයීම

සේවාවන්

- ❖ පරිගණක මෘදුකාංග සංවර්ධනය කිරීම.
- ❖ රූපවාහිනී වෙළඳ දැන්වීම් හා කෙටි චිත්‍රපට සකස් කිරීම.
- ❖ තිරරෙදි දැමීම (vertical Blinds) සහ කාපට කිරීම.
- ❖ රථවාහන සේවාකරණය හා අළුත්වැඩියා කිරීම.
- ❖ අභ්‍යන්තර දුරකථන හා දුරකථන මාර්ග අළුත්වැඩියා කිරීම.
- ❖ ජෙනරේටර්, ජල මෝටර අළුත්වැඩියා කිරීම.
- ❖ පරිගණක යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර අළුත්වැඩියා කිරීම.
- ❖ පුටු සහ මේස අළුත්වැඩියා කිරීම.
- ❖ වායු සමීකරණ යන්ත්‍ර අළුත්වැඩියාව
- ❖ ආරක්ෂක සේවා සැපයීම
- ❖ පිරිසිදු කිරීමේ සේවා සැපයීම
- ❖ ගොඩනැගිලි ඉදිකිරීම හා අළුත්වැඩියා කිරීම
- ❖ ජලනල හා විදුලි කාර්මික කටයුතු

කොන්දේසි

1. සැපයුම්කරුවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ආයතන / පුද්ගලයින් විය යුතුය.
2. ලියාපදිංචි වීම සඳහා ඉදිරිපත් කළ යුතු අයදුම්පත අප මණ්ඩලය වෙත රු.500/-ක් ගෙවීම මඟින් ලබා ගත හැකිය.
3. සම්පූර්ණ කරන ලද අයදුම්පත 2018/12/04 දිනට පෙර ලියාපදිංචි කැපැලෙන් එවීම හෝ ගෙනැවිත් බාර දීම සිදු කළ යුතු අතර අයදුම්පත් බහා එවන ලියුම් කවරයේ “2019 වර්ෂයට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම” යනුවෙන් සඳහන් කර තිබිය යුතුය.
4. එක් සැපයුමකට වඩා ලියාපදිංචි වන්නේ නම් වෙන වෙනම අයදුම්පත්‍ර යොමු කර ලියාපදිංචි විය යුතුය.
5. ඔබ විසින් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරනු ලබන අයදුම්පත්‍ර පරීක්ෂා කර නියමිත සුදුසුකම් සහිත සැපයුම් ආයතන පමණක් ලියාපදිංචි කරගන්නා අතර එහිදී මෙම මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

සාමාන්‍යාධිකාරී,
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය,
අංක 18, රාජගිරිය පාර, රාජගිරිය